


රසායනික බන්ධන



විෂම පර්මාණුක අණු
10 ගෙවිය

- ❖ විෂම තරමාත්‍රුක අත්‍රු කසේලීමේ දි කංයේෂනය වන (බන්ධනයට සහභාගීවන) තරමාත්‍රු කංඩාව දෙකක් හෝ කිහිපයක් විය හැකිය.

පහත කළඹන් තරමාණු අතර
සහකරුව බිජේ මගින්
විෂම තරමාණුක අණු කාඳන ආකාරය
සටහනක් මගින් දක්වමු.
අණුවෙහි ව්‍යුහ සූත්‍රය ලියමු.

සටහන ඇදිමේදි තහත පියවර අනුගමනය කරන්න.

- මූලදුවස දෙකෙනි සංකේත ලියා පරමාණුක ක්‍රමාංකයට අනුව ඉලෙක්ට්‍රෝන වින්සාසය ලියන්න.
- එක් එක් මූලදුවසයේ අවසාන ගක්ති මට්ටම සමිත්‍රරණ කර ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ගණන හඳුනා ගන්න.
- ඒ අනුව මූලදුවස දෙකෙන් බන්ධනය හඳුනා හවුලට දායකවන පරමාණු ගණන තීරණය කරගන්න.
- සංයෝග අනුවේ සූත්‍රය ලියන්න.


01. ඇමෝනියා:(නයිට්‍රෝන් හා නයිඩ්‍රෝන් අතර ඉලෙක්ට්‍රෝන් හවුලේ තබා ගැනීම)

$N = 2,5$ අවශ්‍යතාවය e 3 දී. $H = 1$ අවශ්‍යතාවය e 1 දී.

එනිසා භූලට දෙන උසංඛ්‍යාව 3 දී එනිසා භූලට දෙන උසංඛ්‍යාව 1 දී.

එලැවින් බන්ධනයට N ප්‍රත්‍රාණු 1 ක් සමඟ

H ප්‍රත්‍රාණු 3 ක් සම්බන්ධ විය යුතුය.



අැමෝනියා අණුව


අැමෝනියා අණුවෙහි සුතුරු = NH_3

02. ජලය : (හයිඩ්‍යුන් හා ඕක්සිජන් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම)

$O = 2,6$ අවශ්‍යතාවය e² දී. $H = 1$ අවශ්‍යතාවය e¹ දී.

එතිසා භූමිය දෙන උසංඛ්‍යාව 2. දී. එතිසා භූමිය දෙන උසංඛ්‍යාව 1 දී.

චිලේවින් බන්ධනය මූලාණු¹ ක් සමඟ
H මූලාණු² ක් සම්බන්ධ විය යුතුය.



ජලය අණුව

ජල අණුවෙහි ස්ක්‍රීතුය = H_2O

03. මෙතේන : (කාබන් හා හයිඩූජන් අතර ඉලෙක්ට්‍රෝන් හැවුලේ තබා ගැනීම)


$C = 2,4$ අවස්ථාවය e $4\dots$ දී.

එනිසා භැංකුව දෙන ඇස්සාව 4 දී.

$H = 1$ අවස්ථාවය e $1\dots$ දී.

එනිසා භැංකුව දෙන ඇස්සාව 1 දී.

චිලේවින් බන්ධනයට C ප්‍රතිඵලාතු $\dots 1\dots$ ක් සමඟ H ප්‍රතිඵලාතු $\dots 4\dots$ ක් සම්බන්ධ විය යුතුය.





04. කාබන වෙටරාක්ලෝරයිඩ් (C සහ Cl අතර ඉලෙක්ට්‍රෝන තුවලේ තබා ගැනීම)

$C = 2,4$ අවශ්‍යතාවය e^4 දී. $Cl = 2,8,7$ අවශ්‍යතාවය e^1 දී.

එතිසා හැඳුව දෙන උසස් ප්‍රමාණය 4. දී. එතිසා හැඳුව දෙන උසස් 1. දී.

එලැච් බන්ධනයට C පහළාණු $\frac{1}{4}$ ක් සමඟ
 Cl පහළාණු ක් සම්බන්ධ විය යුතුය.




කාබන වෙටරා ක්ලෝරයිඩ් අණුවෙකි පූරුෂය = CCl_4

05. කාබන බයෝක්සයිඩ් (C සහ O අතර ඉලෙක්ට්‍රොන තුවලේ තබා ගැනීම)

$C = 2,4 \dots$ අවශ්‍යතාවය e $4 \dots$ දී. $O = 2,6 \dots$ අවශ්‍යතාවය e $2 \dots$ දී.

එනිසා භූලට දෙන නේ සංඛ්‍යාව 4 දී. එනිසා භූලට දෙන නේ ගණන 2 දී.

එබැවින බන්ධනයට C පරමාණු $1 \dots \dots \dots$ ක් සමඟ
 O පරමාණු $2 \dots \dots \dots$ ක් සම්බන්ධ විය යුතුය.



කාබන් බයෝක්සයිඩ් අණුව


අණුවෙහි සිතුය = CO_2

06. H සහ Cl අතර ඉලෙක්ට്രෝන හවුලේ තබා ගැනීම

$H = 1$ අභියුත්තාවය e $\dots 1 \dots$ දී. $Cl = 2, 8, 7$ අභියුත්තාවය e $\frac{1}{1} \dots$ දී.

එතිසා හැඳුව දෙන න්‍යුත්තාව $\frac{1}{1}$ දී. එතිසා හැඳුව දෙන න්‍යුත්තාව $\frac{1}{1}$ දී.


චිලේචින් බන්ධනයට H පත්‍රාණු $\dots 1 \dots$ ක් සමඟ
 Cl පත්‍රාණු $\dots 1 \dots$ ක් සම්බන්ධ විය යුතුය.




හයිඩ්‍රිජන් ක්ලෝරිඩ් අතුව
 අතුවෙනි ස්ක්‍රූට්‍රුස් = HCl

- කම්මිමත රැකසවහන්වලට අමතරව තවත් කටහන් මගින්ද අතු නිර්ජාතනය කර ඇත

ii. ප්‍රහා අතු විශිෂ්ටතාය වන සංයෝගය නම් කෙතිනා.





ප්‍රලය



අමෝනියා





കാർബൺ ബിണ്യോക്സിഡ്



മെതൻ



විෂම තරමාණුක අනුවක ව්‍යුහය දැක්විය හැකි ආකාර

01. රේඛකටහන

02. තිත් කතිර සටහන

03. ලුවස් තිත් ව්‍යුහය

04. ලුවස් ව්‍යුහය

iii. ඔබ අදින ලද එක් එක් අණුවෙහි තිත් කතිර සටහන, ලුවිස් තිත් ව්‍යුහය, ලුවිස් ව්‍යුහය නිරුපනය කරන්න




අණුව

තිත් කතිර සටහන

ලුවිස් තිත් ව්‍යුහය

ලුවිස් ව්‍යුහය

අලෝනියා






අණුව

තිත් කරිර සටහන

ඉච්ස තිත් ව්‍යුහය

ඉච්ස ව්‍යුහය

පලය




අභුව

තිත කතිර සටහන

ඉච්ස තිත ව්‍යුහය

ඉච්ස ව්‍යුහය

මෙහෙන






අභුව

තිත කතිර සටහන

ඉචිස් තිත ව්‍යුහය

ඉචිස් ව්‍යුහය



කාබන

ටෙට්‍රිරා

කලෝරයිඩ්



carbon tetrachloride

අභුව

තිත කතිර සටහන

ලුවිස් තිත ව්‍යුහය

ලුවිස් ව්‍යුහය



කාබන්



බගොක්සයිඩ්

- බන්ධන කඩිමේ දී කංගුතතා කවචයේ ඉලෙක්ට්‍රොන අෂ්ට්‍රකය සමිජුර්තාවීම කඩම විවම සිදුවේ ද?

නැත

iV. බොහෝ ප්‍රභාණු ඇත්තේ සාකච්ඡා බන්ධනය නිසා ප්‍රභාණු දැක්වීම අෂ්ට්‍රකය සම්පූර්ණ එවද සෘජ්‍ය ප්‍රභාණුවල තීසේ තොගේ.


a. සිංහැජ්‍යතා කවචයේ ඉලෙක්ට්‍රෝන් අඡ්ටකය ඉක්මවා ගිය පරමාණු සහිත සිංයෝගයක් නම් කරන්න.



පොස්පරස් පෙන්ටොක්ලෝරයිඩ්

PCl₅

b. සංයුත්තා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී තැනි පරමාණු සහිත සංයෝගයක් නම් කරන්න.




අලුමිනියම් කලෝරයිඩ්

AlCl_3


බන්ධනට සම්බන්ධ වන පර්මාණුවල
විද්‍යුත් සෘජ්‍යතාවය සමාන වූ විට හැවෙලේ
තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සම දුරින් තබා
ගතියි.


Non-Polar Covalent Bond



විද්‍යුත් සෘජාතාව අසමාන වූ විට විද්‍යුත් සෘජාතාව වැඩි මූලදුච්‍ය හැවුලේ තබා ගත් ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇදු ගනියි.

Polar Covalent Bond



$\delta-$ $\delta+$ 

එව්ව එම පරමාණුවට
 ඉතා කුඩා
 සෙහු ආරෝපිත තත්ත්වයක් ද,
 ඊට සාපේක්ෂව අනෙක් පරමාණුවට
 ඉතා කුඩා බන ආරෝපිත තත්ත්වයක් ද
 හට ගනියි.
 මෙය බැවිකරණය ලෙස ගදන්වයි.

චිකේ ඉවේකරණය වූ බන්ධන

ඉවේය කහකංගුජ බන්ධන

ලෙස හඳුන්වනු ලබයි.

ඔල්විය කහකංගුණ බන්ධන


සහිත කිංගෝර
Polar Covalent Bond




හයිඩ්‍රිජ්‍යන් ක්ලොරයිඩ්

HCl

Polar covalent bond or polar bond is a covalent bond with greater electron density around one of the two atoms




9.5



හයිඩ්‍රෝජන් ගලුවරයි

HF


(a)



ଓল্য

H_2O

(b)



© 2001 Sinauer Associates, Inc.

බැවිය සහසංග්‍රහ බන්ධන සහිත
සංයෝගවල

අණු දෙකක් අතර

සුලු වශයෙන් ඇති ප්‍රතිච්‍රියා ආරෝග්‍යා
අතර ආකර්ෂණ්‍ය නිසා ඇතිවන බන්ධනය

අන්තර අණුක බන්ධන



ලෙස හඳුන්වනු ලබයි.

අන්තර් අණුක බන්ධන



හයිඩ්‍රිජන් කලෝරිඩ් HCl

අන්තර අණුක බන්ධන




පලය H_2O

අන්තර් අණුක බන්ධනය හයිඩිරැජන්
තරමාණුවක් සමඟ ඇති කර ගෙන ඇත්තේ
චීම බන්ධනය

හයිඩිරැජන් බන්ධන

ලෙස හදුන්වනු ලබයි.

iii. හයිඩ්‍රෝප්ලන් බනධන සහිත සංයෝග දෙකක් සඳහන් කරන්න.




පලය H_2O




හයිඩ්‍රෝජන් කළුරයිඩ් හැඩාලි

Polar covalent bond or polar bond is a covalent bond with greater electron density around one of the two atoms




9.5



හයිඩ්‍රෝජන් ගලුවරයි

HF

iv. අන්තර අණුක බන්ධන/ගයිඩිරපන බන්ධන නිසා පලයට ලැබේ ඇති සුවිශේෂ ග්‍රෑහීනක ලියන්න.




හයිඩ්‍රිජන් බන්ධන නිකා ජලයට ලැබේ ඇති කුවිගේෂ ගුණ

- ජලයෙහි තාතාංකය ඉහළ අගයක් ගැනීම
- ජලයට ඉහළ විශිෂ්ට තාත බාරිතාවක් තිබීම
- අයිස්වලට වඩා ඉහළ කනත්වයක් ජලයට තිබීම

- අයන කුමවත් රජාවකට සංයෝජනය වී ඇයනික දැලික ද,
- තරමාණු කුමවත් රජාවකට සංයෝජනය වීමෙන් තරමාණුක දැලික ද කාඳය.

අයනික දැලික


i. ඔබ අයන හා සෝලු අයන අතර
සාදුන බන්ධන නිසා අයනීක දුලිසක්
ලෙස පවතින සංයෝග දෙකක්
ලියන්න.



- LiCl
- NaCl

පරමාණුක දැලිස

ii. පහත රුපයේ දැක්වෙන පරමාණුක දැලිස් ලෙස කාබන්වල පවත්නා බහුරුපී ආකාර දෙක සඳහන් කරන්න.



දියමන්ත

මතරන්

- බන්ධනයේ ස්වභාවය අනුව කිංගෝරයේ ගුණ වෙනස් වේ.


අයනික හා කහකංගුජ කංයේශවල ගුණ

අයනික කංයේශ	කහකංගුජ කංයේශ
<ul style="list-style-type: none">ප්‍රතිච්‍රිත ආරෝපණ දරණ අයන වලින (බහා හා සෙනා අයන වලින) සමන්විත ය.ස්ථිරික රුපී සහ දුට්‍රු වේ.	<ul style="list-style-type: none">පරමාණු කිහිපයකින සමන්විත අණු වලින නිරමිතය.දුව හේ වාශ අවස්ථාවේ පවතී.
<ul style="list-style-type: none">දුවාංක හා තාපාංක ඉහළය.	<ul style="list-style-type: none">දුවාංක හා තාපාංක පහළය.
<ul style="list-style-type: none">සහ අවස්ථාවේ විදුලිය සහ්තයනය නොවේ.විලින දුව හේ ජලිය දාවණා තැඹින විදුලිය සහ්තයනය වේ.	<ul style="list-style-type: none">සහ අවස්ථාවේ විදුලිය සහ්තයනය නොවේ.විලින දුව හේ ජලිය දාවණා තැඹින විදුලිය සහ්තයනය නොවේ.


**සංයෝගවල බින්ධන ස්වභාවය
පරීක්ෂණාත්මකව කොයා බැලීම**

සංයෝගය	පදාර්ථ පවතින අවස්ථාව	රත් කළ විව නිර්ක්ෂණ	තාපාංක / දුවාංක ඉහළ / පහළ බව	බන්ධන සටහාවය
ඡලය	දුව	වාෂප ටේ	දුවාංක පහළයි තාපාංක පහළයි	සහයෝගී
ගෙන ස්ට්‍රීතු / එතනොශ්ල / මදුනසාර	දුව	වාෂප ටේ	දුවාංක පහළයි තාපාංක පහළයි	සහයෝගී
සේඛියම් ක්ලෝරයිඩ්	සිනා	වෙනසක් නොවේ	දුවාංක ඉහළයි තාපාංක ඉහළයි	අයතික
කොපර සල්ඝේට්	සිනා	සුදු පාටට හැරේ.	දුවාංක ඉහළයි තාපාංක ඉහළයි	අයතික
ගුරිකා	සිනා	දුව ටේ	දුවාංක පහළයි	සහයෝගී
ග්ලුකෝස් / ඩීනි	සිනා	දුව ටේ	දුවාංක පහළයි	සහයෝගී
හුමිනොල	දුව	වාෂප ටේ	දුවාංක පහළයි තාපාංක පහළයි	සහයෝගී


දුව ගෝ ප්ලිය දුවයා තුළින් විදුලිය ගමන් කරන්නේදැයි පරීක්ෂණාත්මකව සෞඛ්‍ය බලීම



no
ions



few
ions




many
ions

(a)


(b)

(c)


ii. ජ්ලිය දාවන කුලින් විදුලිය සන්නයනය
විමට අනුව සංයෝගයේ බන්ධන
ස්වභාවය හඳුනා ගැනීමට සැලසුම් කළ
පරික්ෂණයක් පහත රුපයේ දැක්වේ.



බල්බය ඇඟුවේ.



බල්බය නො ඇඟුවේ.




A සංයෝගයේ
ජල්ලිය දාවත්තාය

B සංයෝගයේ
ජල්ලිය දාවත්තාය

a. A හා B සංයෝගවලින් අයනික
සංයෝගය කුමක් ද? A සංයෝගය


බල්බය දැලුවේ.

?



බල්බය නො දැලුවේ.

?



- b. දාවනය ලෙස ප්‍රත්‍යු , සුරියා , කොපර සල්ගෝට් , ග්ලකෝස් , එතනෙන්ල් , යන සංයෝගවල ජලිය දාවන යොදා ගත්තේ නම් , ලැබිය හැකි නිරික්ෂණ පහත වගුවේ දක්වන්න.

දුවන / පලීග දාච්‍යාග	බල්බය දැඳුවේ ද?	ඉලෙක්ට්‍රොඩ අසල නිර්ක්ෂණ	දාච්‍යාග තුළින් විදුලිය ගමන කරන්නේ ද?	බන්ධන ස්වභාවය
පලය	නොදැල්වේ	විපර්යාසයක් නොමැතේ	නොකරයි	සහයෝගී
මුණු	දැල්වේ	ඉලෙක්ට්‍රොඩ අසලින් වායු බුබුල පිටවේ.	කරයි	අයතික
යුරියා දාච්‍යාග	නොදැල්වේ	විපර්යාසයක් නොමැතේ	නොකරයි	සහයෝගී
ග්ලුකොස් / සිනි දාච්‍යාග	නොදැල්වේ	විපර්යාසයක් නොමැතේ	නොකරයි	සහයෝගී
ගෙන ස්ප්‍රිතු/ එතනොළ්	නොදැල්වේ	විපර්යාසයක් නොමැතේ	නොකරයි	සහයෝගී
කොපර සල්ගේට්	දැල්වේ	බහු ඉලෙක් අසලින් වායු බුබුල පිටවේ සංඝා ඉලෙක්: රතු දුෂ්‍රිත පාටවේ.	කරයි	අයතික

c. ජලීය දාවණියක් කුළින් විදුලිය ගමන් නොකිරීමට, තරමක් දුරට විදුලිය ගමන් කිරීමට හා විදුලිය ගමන් කිරීමට හේතුව කෙටියෙන් සඳහන් කරන්න



ඛාවනයේ අයන
නොපැවතීම

ඛාවනයේ අයන
ස්ථාපයක්
පැවතීම

ඛාවනයේ අයන
වැස්ථුව පැවතීම

ඩත් , ඇත් ඔබ පුත්වන !

Yes, I Can !

- ✓ සංයෝග සෙක්ටීලට දායක වී ඇති මූලදාස සහිත කාණ්ඩා සඳහන් කිරීමට
- ✓ සංයෝග සෙක්ටීලට අවම දායකත්වයක් දක්වන මූලදාස සහිත කාණ්ඩාය සඳහන් කිරීමට
- ✓ බෝයනික බන්ධන සෙක්ටීලට දායක වන උප ජලාත්මක අංශ ව්‍යෝග සඳහන් කිරීමට
- ✓ ඉලෙක්ට්‍රොනික වින්යාසය ජෑත්‍යාලී කිරීමේ දී ඇති ජලාත්මක සාදන අයනයක ආගේභන්‍ය තිබනාය කිරීමට

- ✓ ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික විවෘත කළ විට සාදන අයනය භැඳීන්වීම්
- ✓ ජ්‍යෙෂ්ඨ ඉලෙක්ට්‍රොනික ලබා ගත් විට සාදන අයනය භැඳීන්වීම්
- ✓ අයනික බන්ධන සෑදෙන ආකාරය තේපලය ලෙස නිර්ත්තාය ක්රීම්
- ✓ අයනික බන්ධන සෑදෙන්නේ දහා අයන සාදන අයන අත්‍ය ප්‍රබල ස්විනි විද්‍යුත් ආක්ෂණ්‍යකින් බව පිළිගැනීම්
- ✓ ජ්‍යෙෂ්ඨ අත්‍ය ඉලෙක්ට්‍රොනික භූමිලේ තබා ගනිම් සාක්ෂාත්‍ය බන්ධන සෑදෙන ආකාරය විස්තර ක්රීම්

- ✓ අයතික සහ සාකච්ඡා සංයෝග වල ආකෘති ගොනී
නැංවීමෙන්
- ✓ "අන්තර් අතුක බන්ධන" සභූත විස්තර කිරීමෙන්
- ✓ විද්‍යුත් සංණාථාවයේ වෙනස ගැනීමෙන් බන්ධනය
ඩුට්ටිකාබනය වන බව පිළිගැනීමෙන්
- ✓ "හයිසුරුන් බන්ධන" සභූත විස්තර කිරීමෙන්
- ✓ අයතික සහ සාකච්ඡා සංයෝගවල ගොනික ගුණ
සභූ පරීක්ෂණ මගින් ආදූශණය කිරීමෙන්
- ✓ මුල්‍යවන ජ්‍යෙෂ්ඨ සෑවායි වේල සඳහා බසායනික බන්ධන
සාදන බව පිළිගැනීමෙන්

രകායනික බන්ධන

YES ! I CAN

ଓଡ଼ିରିତନ୍ତ କିରମ
ଲୀଳା. ଗାମିନ୍ଦି ପ୍ରସ୍ତରୀୟ
ଗୁରୁ ଲହଦେଖକ (ଵିଦୃଷୁଵ)
ବେନ୍/କୋର୍ପୀକ ଅଧ୍ୟବନ କାର୍ଯ୍ୟାଲୟ
ଭୁବନେଶ୍ୱର.



071 4436205 / 077 6403672